



නිවේදන අංකය : 01
 වර්ණය : ඇමරික්

WW/O/18/07/12/01

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිලිබඳව අවවාදාත්මක නිවේදනය
 කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිලිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින්
 2018 ජූලි මස 15 වන දින ප.ව. 04.30 වන තෙක් වලංගු වන පරිදි
 2018 ජූලි මස 12 වන දින ප.ව. 04.30 ට නිකුත් කරන ලදී.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා

සැලකිලිමත් වන්න!

දිවයින අවට මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය වැඩිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතී.

මීගමුව සිට පුත්තලම, කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60-65 දක්වා වැඩි විය හැකි අතර, එවිට එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැක.

සෙසු මුහුදු ප්‍රදේශවල ද සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-55 දක්වා වැඩි විය හැකි අතර, එවිට එම මුහුදු ප්‍රදේශ රළු විය හැක.

ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබඳව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

බස්නාහිර, වයඹ සහ දකුණු වෙරළබඩ ජනතාව සඳහා

ජූලි මස 13 වන දින ප.ව. 02.00 සිට ජූලි මස 16 වන දින පෙ.ව. 08.00 දක්වා කාලයේදී පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.0 - 3.0 ක් පමණ (මෙය ගොඩබිමට පැමිණෙන රළ උස නොවේ.) ඉහළ යාමේ හැකියාවක් පවතින අතර මේ හේතුවෙන් පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ සුළු වශයෙන් ගොඩබිමට පැමිණීමේ හැකියාවක් (විශේෂයෙන් වඩදිය පවතින විටදී) පවතී.

වෙරළබඩ සහ ධීවර ජනතාව මේ පිලිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

